

සතිපටියාන සූත්‍රය අසුරින් ආනාපානසති භාවනාව

ක්‍රිංකාචාර්ය බලංගොඩ ආනන්ද වින්දුකිරීති හිමි

සතිය පිහිටුවාගැනීමේ භාවනාව සති+පටියාන භාවනාවයි. මෙම භාවනා තුමය දිස්සනිකායේ මහා සතිපටියාන සූත්‍රයේ දැක් වේ. තවද, මත්කයිම නිකායේ ද සතිපටියාන සූත්‍රයක් ඇත. දිස් නිකායේ දැක්වෙන මහා සතිපටියාන සූත්‍රයේ එන විස්තර අධිකය. ඒ අනුව “කිහියම් පුද්ගලයෙක් බුදුරජාණන් වහන්සේ දේශනා කොට ඇති අසුරින් වසර හතක්, හයක්, පහක්, හතරක්, තුනක්, දෙකක්, එකක්, සති දෙකක්, අවම වශයෙන් සතියක් පුහුණු කරන්නේ” නම් අරහත් භාවයට හෝ අනාගාමී මාර්ග එලයට පත්වනු ඇත.¹ යනුවෙන් දක්වා ඇත්තේ නිවන් අවබෝධ කරගැනීම සඳහා මෙම සූත්‍රය කෙතරම් එලදායක වන්නේ ද යන්නයි.

සතිපටියාන භාවනාව වැඩිමේ අරමුණු

- 01 “රාගයි ක්ලේරයන්ගෙන් කිලිරි වූ සින් ඇති සත්‍යයන්ගේ විශුද්ධි සංඛ්‍යාත පිරිසිදු වීම පිණිස²”
- 02 “දුකින් පිඩාවට පත්ව සුපුම් හෙලමින් හතුමින් සිටින සත්‍යයන් ඉන් වලක්වාලිම පිණිස³”

¹අනුපද් විනාන්දියෙන් ප්‍රාදේශීලිය හිමි සූත්‍රයනාරාම දියවත් සමරු ගාස්ත්‍රිය විම්සා, කිරීත්ද ඉනයිර පෙරාහින්දන කළාපය, සංස්. කිරීත්ද ජේමසිරි හිමි, විනාන්දියෙන් මේධානන්ද හිමි, නිලන්ත දියානායක

03 “කායික දුක්ඛය වෙළතයික දොරමනසාය යන මේ දුක් දොමනය් දෙදෙනාගේ නැයිම පිණිස⁴”

04 “නියි මග සාධනය කරනු පිණිස⁵” (නියම මාර්ගය නම් ආර්ය අෂ්ටාංගික මාර්ගය සි.)

05 “තෘප්තා නම් වාන විරහිත බැවින් නිබ්බාන යයි ලද නම් ඇති අම්තය සාක්ෂාත් කිරීම සඳහා”

සුදුසුකම්

සතිපටියාන භාවනාව පුහුණු කරන්නා සසරින් මිදීම සඳහා ලබාගන්නා සුදුසුකම් හතරක් පිළිබඳව මෙම සූත්‍රයේ ම දක්වා ඇත. එනම්,

“ආතාපි සම්පරානො සතිමා විනෙයා ලොකේ අහිජ්කා දොමනස්ස⁶” යනුවෙන් දක්වා ඇති ආතාපි, සම්පරානො, සතිමා, විනෙයා, යන පද හතරයි.

01. ආතාපි, යනුවෙන් දැක්වෙන්නේ “ආතපනය හෙවත් ද්‍රාලිමයි⁷” මෙය විරයට පර්යාය පදනම්. හවුනයෙහි ම කෙලෙස් තැවීම ආතාපි ලෙස ව්‍යාකරණ ග්‍රන්ථයන්හි දැක්වේ. මෙම පදය සම්මුළුපාන යන අර්ථය දීම සඳහා යොදා ඇති බව වේරගාඩ සාරද හිමියන්ගේ මහා සතිපටියාන සූත්‍රය නම් ග්‍රන්ථයෙහි දැක්වේ.

02. සම්පරානො, යනුවෙන් සාරාණ සම්පුළුක්ත බවින් යුතුව මනාව වටහා ගැනීම දැක් වේ.

03. සතිමා වශයෙන් විස්තර වනුයේ “කාය පරිග්‍රාහක සතිය සි කියන ලද ගරීරයාගේ අසාර අශ්‍රා වශයෙන් කය සිහිකරන්නා වූ” සිහිය යි. තවද, “යෝගාවරයා සිහි ඇතිව, තුවණින් යුතුව භාවනා අරමුණක් සේ තම ගරීරය ගනියි” යනුවෙන් සාරද හිමියෙය් දක්වති.

04. විනෙයා ලොකේ අනිර්ක්ෂා දෝමනස්සං, යනුවෙන් කැබෙන බිඳෙන අරුතින් ලෝකය නම් වූ මේ ගරීරයෙහි කාමවිෂන්ද සංඛ්‍යාත ලෝහය සහ ව්‍යාපාද සංඛ්‍යාත තරහ සිත ද අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් දකිමින් දුරු කිරීම විස්තර කෙරෙයි.

କିର୍ତ୍ତର ପାତନ୍ତିବା ଗୈତ୍ରୀମ

මෙහි දී වියෙළුයෙන් භාවනානුයෝගී හික්පුව "ආරණ්‍යයකට ගොස් හෝ, ගසක් මුලට ගොස් හෝ, හිස් ගෙයකට ගොස් පරයවිකයෙන් වාචි වි, ගරිරය සැපුව තබාගෙන" ¹⁰ භාවනාවට සූදානම් වීම අවධාරණය කොට ඇති. තවද, වැළිපැන්නේ උපතිස්ස නාහිමියන් "අත්ටාදු ප්‍රමාණ කොදු ඇට සන්දි නොනැලී ඔවුන්නාවින් කෙරෙහි පිහිටා නිබෙන සේ පිහිටුවාගෙන, නිරවාණ සැපයෙහි ම සිත එළඟ සිටුවා එම නිවන් ම අරමුණු කරමින් සිහිය අනිමුඩ කොට පිහිටුවාගෙන හිදිනේ ය යනුවෙන් මේ පිළිබඳව විස්තර කරති.

ଆନାପାନ ଷତି ହାଲନ୍ତାଳ ଲେଖିଲା

සතර සාක්ෂිපටියානය තුළ දැක්වෙන පළමු අනුපස්සනාව කය පිළිබඳව සිත එකග කරගැනීමයි. එය කායානුපස්සනාව වගයෙන් දැක් වේ. මෙහිදී විශේෂයෙන් "ලෝකවාසි සත්ත්වය බහුල වගයෙන් මේ අභ්‍යන්තර රුපස්බන්ධය පූහ වගයෙන් විපර්යාස ග්‍රහණයෙන් ගෙන තියෙන තිසා අසුහෙ පූහන්ති විත්ත විපල්ලාස, සංස්ක්‍රාන්තික විපල්ලාස, දිවිධී විපල්ලාස යන ත්‍රිවිධ විපල්ලාසයන් සංස්ක්‍රාන්තික විපල්ලාස¹¹ කායානුපස්සනාව දේශනා කොට ඇති බව අතිපුරුෂ නාලයන් අරියධම්ම නාහිමියේ පවසනි. මෙම කායානුපස්සනාව තුළ ආනාපාන සති හාවනාව, ඉරියාපථ හාවනාව, සම්පූර්ණ හාවනාව, පරික්ෂුල මනසිකාර හාවනාව, ධාතු මනසිකාර හාවනාව, නවසිවිකි වගයෙන් හාවනා කුම දහනතරක් විස්තර කෙරේ. නමුත් මෙහි දී අපගේ අවධානය යොමු වනුයේ ආනාපාන සති හාවනාව කෙරෙහි පමණි. ආනා+අපාන යන පද දෙක

ඡක්වීමෙන් ආනාපාන යන වචනය සැදී ඇත. ආය්චාස කිරීම 'ආන' යනුවෙන් ද ප්‍රග්චාස කිරීම 'අපාන' යනුවෙන් ද විවරණය කෙරේ. ඒ අනුව ආය්චාසය හා ප්‍රග්චාසය කෙරෙහි සිහිය ගොඩ කිරීම ආනාපාන සහි හාවනාව වශයෙන් ප්‍රකාශ වේ.

මෙහි දී උප්‍රමියේ සුමත්සාර හිමියෝ ආනාපාන සති
භාවනාව වඩා ආකාර හතරක් දක්වා ඇත. එනම් "ගණනා,
ඹ්‍රිසනා, අනුබන්ධනා, යිපනා"¹² යන ආකාරයයෙනි. ගණනා
යනුවෙන් විස්තර වනුයේ ආය්චාසය "එකයි" ප්‍රය්චාසය "දෙකයි"
ආදී වශයෙන් ගණන් කිරීමයි. මෙම ගණන් කිරීම විවිධ ක්‍රම
වලට සිදු කළ හැකිය. එකේ සිට දහා දක්වා, එකේ සිට පහ
දක්වා ආදී වශයෙනි. ඹ්‍රිසනා යනු ආය්චාස කිරීමේදී හා ප්‍රය්චාස
කිරීමේදී වාප්‍රව ස්ථිරා වන ස්ථානය කෙරෙහි සිත යොමු කරන
ක්‍රමයයි. අනුබන්ධනා වශයෙන් සුමත්සාර හිමියේ දක්වන්නේ,
"අනුල්වීමක් පිටවීමන් අතර කාලය තුළ හැසිරෙන ආකාරය
කෙරෙහි නාසය අග, උරකුහරය, (පප්‍රව) යටි බඩ ආදී වශයෙන්
සිහි කිරීමයි."¹³ යිපනා යනුවෙන් දැක්වන්නේ සිත එකා වන
ආකාරය හොඳින් අවබෝධ කරගැනීම බව උප්‍රමියේ හිමියේ
දක්වති.

මෙ අයුරින් සූදානම් වී මතා සිහියෙන් යුතුව (සිහිය මධ්‍යනොඩ යා (නොදි) ආය්චාස කිරීම හා ප්‍රශ්චාස කිරීම ආනාපාන සත්‍ය හාවනාවේ ඉලික පියවරයි. "සො සතොව පස්සසති, සතො සත්‍ය හාවනාවේ ඉලික පියවරයි" මෙසේ උත්සාහයෙන් හාවනා වධින විට එම පස්සසති¹⁴" මෙහේ උත්සාහයෙන් ආය්චාස ප්‍රශ්චාස කෙරෙහි සිහිය යෝගාවවරයාට පහසුවෙන් ආය්චාස ප්‍රශ්චාස කෙරෙහි සිහිය පිහිටවා ගැනීමට හැකි වනු ඇත.

මෙලෙස වෙනත් අරමුණකට යැමට ඉඩ නොදී මැනිවින් සිහිය ආශ්‍රාය ප්‍රශ්‍රායන් කෙරෙහි පිහිටුවාගත් කළහි දිරස ආශ්‍රාය හා ප්‍රශ්‍රායය ද කෙරේ ආශ්‍රාය හා ප්‍රශ්‍රායය ද යෝගාවලරයාට දැක ගත හැකි වේ¹⁵. මේ ආකාරයෙන් කුමාණුකුලට සිතේ දියුණු අවස්ථා කිහිපයක්ම සහිපටියාන සූත්‍රය තුළ සාකාච්චා වනු ඇත. ඉන්පසුව, “සබඩකාය පරිසංචේදී අස්සයසිස්සාමිනි වනු ඇත. ඉන්පසුව, “සබඩකාය පරිසංචේදී පස්සයසිස්සාමිනි සික්කති”¹⁶ සියලු සික්කති, සබඩකාය පරිසංචේදී පස්සයසිස්සාමිනි සික්කති

කය හඳුනා ගනිමින් ආය්චාස ප්‍රශ්නවාසකරන්නෙම් යි හික්මේදී යනුවෙන් දක්වෙන්නේ ප්‍රකාශී කය තොට කාය බේද කිහිපයක් බව උපුමියේ සුමනසාර හිමියෝග පවසනි. "මෙහි කාය, කය යනු මනස මුල්වී සිදුවන ක්‍රියාවයි. ඒ අනුව කාය නමින් ගැශෙන කොටස් තුනකි. රුපකාය, මතෙක්කාය, ප්‍රාණකාය වගයෙනි. ඒ රුපකාය යනු සතර බාතුන්ගෙන් සඳුන කාටන් පෙනෙන කයයි. මෙය ක්‍රියාත්මක වන්නේ මනස මුල්කරගෙනය. එය මතෙක් කායයි. ආය්චාස හා ප්‍රාය්චාසය ද කයකි. එය හඳුන්වන්නේ ප්‍රාණකාය නමිනි. මේ සියලුම කායයන් ඔවුනොවුන් සමග සම්බන්ධතාවයෙන් ක්‍රියාත්මක වේ. සබැකාය, සියලු කය යනු මේ කොටස් තුනයි. මේ සියල්ල එකතුව කරන ක්‍රියාව නාම රුප පරම්පරා සැලැස්මයි.¹⁷ මේ පිළිබඳව වේරගාඩ සාරද හිමියන්ගේ මහා සතිපට්චාන සුතුරා නම් ගුන්පදයේ දක්වෙන්නේ, "සියලු ආය්චාස හා ප්‍රාය්චාස කය පිළිබඳ වැටහෙන සුළුව ආය්චාස කරමියි අහ්‍යාස කරයි. සියලු ආය්චාස හා ප්‍රාය්චාස කය පිළිබඳ වැටහෙන සුළුව ප්‍රාය්චාස කරමියි අහ්‍යාස කරයි."¹⁸ යනුවෙනි. දැන්කන්දේ ධම්මරතන හිමි මේ පිළිබඳව මුළු කයම ප්‍රකට ලෙස අවබෝධ කරගනිමින් ආය්චාස කරමින් හික්මේදී, මුළු කයම ප්‍රකට ලෙස අවබෝධ කරගනිමින් ප්‍රාය්චාස කරමින් හික්මේදී.¹⁹ යනුවෙන් අරථ සපයා ඇත. තවද මේ පාඨය සම්බන්ධයෙන් ප්‍රරාණ සන්න සහිත මහා සතිපට්චාන සුතුරා මේසේ දක්වේ. "සියලු (ආය්චාස ප්‍රාය්චාස) කායයාගේ (හෙවත් නාසිය පටන් නාසිකාගුර දක්වා උඩුකුරුව පවත්නා ආය්චාසයාගේ ද එසේම නාසිකාගුරයේ පටන් නාසිය දක්වා යටිකුරුව පවත්නා ප්‍රාය්චාසයාගේ ද යන මේ සියලුම ආය්චාස ප්‍රාය්චාස කායයාගේ උත්පත්තිතුමාදී සියලු ප්‍රවාත්තිය) විශේෂයෙන් ප්‍රකාශව වැටහි භාවනා කරන තැනැත්තේ ආය්චාසය පවත්වමියි සිතා ආස්ථාව වගයෙන් අහ්‍යාස කරන්නේය.²⁰"

මෙසේ අරථ කිහිපයක් කෙරෙහි අවධානය යොමු කිරීමේදී උපුමියේ සුමනසාර හිමියන්ගේ අරථ නීරුපනය වඩාත් යොගා යයි සඳහන් කළ හැකිය.

"පස්සම්භයං කාය සංඛාරං අස්සසිස්සාමිනි සික්බති,²¹ මහන්

වූ ඔලාරික කායසංස්කාරය සංස්කිරීමෙන් ආය්චාස කරම් යි, ප්‍රාය්චාස කරම් යි දාන ගෙන හික්මේද හෙවත් ආනාපාන සතියෙහි යොදීම මෙහි අරථය බව වැළිපැන්නේ උපතිස්ස නාහිමියෝග තම ප්‍රරාණ සන්න සහිත මහා සතිපට්චාන සුතුරා දක්වනි. මෙහි සංඛාර ගබාදය "සත්‍ය තොදුන්නා තිසා සකස් කරගන්නා දේය" යනුවෙන් උපුමියේ සුමනසාර හිමියෝග දක්වනි. තව ද, කාය වාග් මතෙක් වගයෙන් ද ප්‍රෘත්ස්කුහිසංඛාර අප්‍රෘත්ස්කුහිසංඛාර හා ආනෙක්ජ්ජාහිසංඛාර යනුවෙන් ද විවිධ අරථන්ගෙන් සංඛාර යන වචනය යොදේ. එසේම, සිත කය වචනය යන තිදුරින් ද සංඛාර ඇතිවන අතර කුසල් අකුසල් රස්වීමෙන් ද සංඛාර හටගන්නා බව සුමනසාර හිමියෝග තම සතිපට්චාන දේශනා ගුන්පදයේ දී සඳහන් කරති. මෙහි ආනෙක්ජ්ජාහිසංඛාර යනු ද්‍රාන ආදිය ලබා ගත් යෝගාවවරයාගේ සිතේ ඇති වන සිතිවිලි ය. තොසල්වන, කම්පා තොවන යන අරථයෙන් ආනෙක්ජ්ජාහිසංඛාර යයි යොදෙන බව සුමනසාර හිමියෝග දක්වනි.

එසේම, මෙම අවස්ථාවේදී හාවනානුයෝගියාගේ සිහිය කය මුල්කරගන් කාය සංඛාර කෙරෙහි යොමුව පවති. මෙම ආය්චාස ප්‍රාය්චාස සිහිය තුළින් ගිරිරයේ ස්වභාවික ක්‍රියාවන් ඉවසාගෙන, එම තිසා ඇතිවූ තොසන්සුන් භාවය සංසුන්කාට ගෙන, සිහිය වඩාත් වර්ධනය කර ගැනීමට හැකිවේ. මේ පිළිබඳව සුමනසාර හිමියෝග මෙසේ දක්වනි. "මෙසේ කායික ස්වභාවයන් (කායානුපස්සනාව) හඳුනා ගනිමින් ඒවා අසුරු කරගෙන සිත එකගිවීම, සංවර්ධිම තිසා සිත ඉදුරන්ගෙන් මිදීම, භාවනා අරමුණු සමග ප්‍රාක්ලකාවීම ඇරුණුයි. මේ තිසා සංඛාර හට ගැනීම ද නවති. සංඛාර සංස්කිරීමින් ආය්චාස ප්‍රාය්චාස කරන්නෙම් යන්නෙන් ප්‍රකට වන්නේ එයයි.²² මෙම කරුණ සම්බන්ධව වේරගාඩ සාරද හිමියන්ගේ මහා සතිපට්චාන සුතුරා නම් කාවතියෙහි "කය සහ සිත හික්මතා ගත් විට, සංසුන් වූ විට ග්වසන ක්‍රියාවලිය ද සිපුමිව සංසුන්ව සිදු වේ. කෙතරම් සංසුන්ව සිදුවේ ද කිවහොත් ග්වසනය ඇත්තම සිදුවේ ද, නැතහොත් නැවති ඇත්දයි භාවනානු-යොගියාට සැක සිතිමට පවා ඉඩ තිබේ."²³ යනුවෙන් දක්වා ඇත. තවදුරටත් මේ පිළිබඳව "භාවනාවක් තොකරන විට ග්වසන කාය

හා සම්බන්ධ දළ ක්‍රියාවලිය සංසුන් කිරීම පිළිබඳව හෙතෙම නොයිතයි. නොවීමසයි. නොදැනියි. එහෙත් හාටනා කරන්නේ නම් ඔහුට එය දැනෙයි. එහෙයින් හාටනා නොකරන විට මෙන් නොව හාටනා කරන විට ග්‍රෑසනකාය (මූල් පුස්ම) සිපුම් බවට පත් වෙයි. පැරණි අය “නොසන්සුන් කය හා මනස ඇති විට පුස්ම රථය, සංසුන් සිරුරෙහි පුස්ම ගැනීම ඉතා සිපුම්ව සිදුවේ.” යනුවෙන් ප්‍රකාශ කළේ මෙය පැහැදිලි කරනු පිණිසය.²⁴ තවද, මෙම “පස්සම්හය කාය සංඛාර” යන්නෙහි අර්ථය “පුද්ගලයාගේ ක්‍රියාවල යහපත් අයහපත් බව මනාව වටහා ගැනීම” බව කෝට්ටෙ දේවානඡ හිමියේ දක්වා ඇත. තවද, මෙම තත්ත්වය පිළිබඳව “පස්සං උහය කාය සංඛාර”²⁵ යනුවෙන් ද දේවානන්ද හිමියේ දක්වති. එසේම, මේ පිළිබඳව තවදුරටත් සුමනසාර හිමියේ මෙසේ දක්වති.

“හාටනානුයෝගියකු සිත නිතර සමාධියට පත්කර ගැනීමට සමත් වුවහොත් ඉදුරත්ගෙන් සිත මේම නිසා සංඛාර (නොද නරක) මුල්කරගෙන ඇති වන මානසික නොසන්සුන්තාවයන් සංයිඳව ගැනීමට ද පුරු වෙයි. සංයිඳවීම යනු සිතේ ඇති වූ පිරිසිදු බවින් හා පිවිදීමෙන් කාය සංඛාරයන් දැන හැදින අවශ්‍ය ප්‍රමාණයට අඩු වැඩි කරගැනීමයි. මෙසේ නොද නරක පාලනය කර ගැනීමට අවශ්‍ය විත්ත ගක්තිය වැඩිවෙනවා යනු ජ්‍යිතය සැම අංගයකින්ම පිරිසිදුවීමයි.”²⁶ යනුවෙති.

අනතුරුව, “ඉති අර්කිතත්ත්ව වා කායේ කායානුපස්සී විහරති, බහිදා වා කායේ කායානුපස්සී විහරති, අර්කිතත්ත්ව බහිදා වා කායේ කායානුපස්සී විහරති”²⁷ දක්වෙන්නේ තමාගේ ආශ්වාස ප්‍රශ්නාස ගරිරය අනුව සිත යොමු කරමින් හාටනා කිරීම බව වැළැඳෙන්නේ උපතිස්ස හිමි දක්වති. එමෙන්ම උහුමියේ සුමනසාර හිමියේ “තමාගේ යැයි සලකනු ලබන කයෙහි ද බාහිර අනුන්ගේ කය පිළිබඳව ද තමාගේ හා අනුන්ගේ කය පිළිබඳව ද ස්වහාවය දකිමින් වසයයි”²⁸ යනුවෙන් පාලි පායයට අර්ථ දක්වති. එසේම, යොගාවතාරය තම ගරිරය ආශ්‍යතව හඳුනාගත් ස්වහාවයන් තමාගේ නොවන බාහිර ගරිරයන් හා සංසන්දනය කරමින් ගත කරන අවස්ථාවක් බව ද සුමනසාර හිමියේ පෙන්වා දෙති.

මෙනිසා බාහිර ගැන අවිදා, තණ්හා නිසා පවත්වාගෙන ආ නොදැන්නා කම් අවම කරගැනීමට ඉඩ ප්‍රස්ථාව සැලසෙන බව ද උහුමියේ හිමියේ දක්වති.

ඇතැම් විද්වත්හු මේ අර්කිතත්ත්ව කාය හා බහිදාකාය යනු එකම පුද්ගලයාගේ අභ්‍යන්තරය හා බාහිතත්වය බව ද දක්වති. මේ පිළිබඳව තවදුරටත් තොරතුරු විමසා තිවැරදි අර්ථය සෞය ගත යුතුය. අනතුරුව,

“සමුද්‍ය ධම්මානුපස්සී වා කායස්මිං විහරති, වයධම්මානුපස්සී වා කායස්මිං විහරති” වන පායය පිළිබඳව “උත්පත්ති දමියන් දක්නේ හෝ (ආශ්වාස ප්‍රශ්නාස) කය සිහිකරමින් වාසය කරන්නේය. (යපේක්ති ක්‍රමයෙන් ඔවුන්ගේ) විනාස ස්වහාව දක්නේ හෝ ආශ්වාස ප්‍රශ්නාස කය සිහිකරමින් වාසය කරන්නේය. කලෙක උත්පත්තිය කලෙක විනාය දක්නේ හෝ (ආශ්වාස ප්‍රශ්නාස) කායයාගේ ඉපදීම, නැසීම, සිහිකරමින් වාසය කරන්නේ ය.”²⁹ යනුවෙන් පුරාණ සන්න සහිත මහා සතිපථියාන සුනුයේ අර්ථ සපයා ඇති. එසේම, සුමනසාරහිමියේ “කායික ස්වහාවය හටගන්නා ආකාරය ද අභාවයට යන ආකාරය ද මනා වැටහිමෙන් යුතුව දකිමින් කායානුපස්සනාවෙන් (කායික ස්වහාවය දකිමින්) වාසය කරයි.”³⁰ යනුවෙන් දක්වති. මෙය අනාපාන සතිය ආශ්‍යය කරගෙන සිත විදුරගනා දෙසට යොමු විමකි. මේ තුළින් තුළක්ෂණ ධර්මයන් කෙරෙහි සිත යොමු වේ. ආශ්වාස ප්‍රශ්නාස නම් ගරීරයේ උප්පාදා, සිති, හංග යන අවස්ථාවන් සලකා බැලීම මෙහි ද විශේෂයෙන් අවධාරණය කෙරේ. මෙම තත්ත්වය සත්‍යාච්‍යාවයේදයේ පළමු පියවර බව උහුමියේ සුමනසාර හිමියේ තම සතිපථියාන දේශනා නම් කානියෙහි දක්වති.

“ලෝකයේ ස්වහාවය ඇතිවිම, වෙනස් වෙමින් පැවතිම හා අභාවයට පත් විමයි. අනාපාන සතිය ක්‍රමයෙන් දියුණු වන විට යොගියා ආශ්වාස ප්‍රශ්නාස මුල්කරගෙන ම ඒ තුළින්ම ඇතිවිම, නැතිවිම දකින ඇස (ධම්මවක්ඩු) ගක්තිමත් කරගනී. මෙය සත්‍යාච්‍යාවයේදයේ පළමු පියවරයි.”³¹ මෙසේ ලෝකයේ

අතිතය, දුක්ඛ, අනාතම තත්ත්වයන් දක්මීන් සිත එකත කරන යෝගාවවරයා (අයේකායොත්වාපනස්ස සති පවුලපටිධිතා හෝති) ආය්චාස ප්‍රශ්නය තම් කයක් පවති යැයි ගිරිය පිළිබඳ වූ සිහිය ශක්තිමත් කර ගනි.

එසේ බලවත් සිහියක් උප්පා ගැනීම (යාවදෙව ක්‍රියාණමත්තාය, පතිස්සනි මත්තාය, අතිස්සිතෝ ව විහරති, නව කිස්ෂ්විලෝක් උපායනි) කුවණ දියුණු විම පිණිස, බලවත් සිහියේ දියුණව පිණිස, මෙන් ම මම ය, මාගේ යයි ආත්මය අල්ලා ගැනීම නතර කිරීමට හේතු වේ. මෙසේ පියවරෙන් පියවර ලෝකයේ කිසිම දෙයක් අල්ලා නොගෙන ඉදිරියටම ගොස් සියලු කෙලෙස් ප්‍රහිණ කිරීම දක්වා මෙම ආනාපාන සති භාවනාව ප්‍රගුණ කළ හැකිය.

ආන්තික සටහන්

- 1 දිසිනිකාය ද්විතීය භාගය, මහාසනිපටියාන සුතුය, බුද්ධිතන්ති ත්‍රිපිටක ග්‍රන්ථමාලා ප්‍රත්‍රමුණය, බොද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය, දෙහිවල, 449-500-501 පිටු.
- 2 "සත්තාන් විපුද්ධියා" වැළිපැන්නේ ශ්‍රී උපතිස්සාහිතාන නාමිම්, පුරාණ සන්න සහිත මහා සතිපටියාන සුතුය, අනුල මුද්‍රණාලය, මරදාන, 1956: 6 පිටුව.
- 3 "සොක පරිද්වානා සමතික්කමාය, දුක්ඛ දොමනස්සානා අයෝග මාය" උපුමියේ සුමනසාර හිමි, සතිපටියාන දේශනා, බොද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය-දෙහිවල, 2009, 01 පිටුව.
- 4 පුරාණ සන්න සහිත මහා සතිපටියාන සුතුය, 6 පිටුව.
- 5 "ඡ්‍යායස්ස අධිගාමය", පුරුෂ වේරගොඩ සාරද මහා ස්ථාන, මහා සතිපටියාන සුතුය, නිව්‍යනට එකම මග, සිංහප්පරු බොද්ධ භාවනා මධ්‍යස්ථානය, සිංහර්පුරුව, 1999, 114-115 පිටු.
- 6 "නිධිබානණස්ස සට්ටිකිරියාය" දිසිනිකායවියකටා (දෙවෙනි කොටස) සිංහල පරිවර්තනය, බීජමිලිබාලපුරිය, බොද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය, දෙහිවල, 2008, 111 පිටුව.
- 7 දිස නිකාය, ද්විතීය භාගය, 436 පිටුව.
- 8 පුරුෂ වේරගොඩ සාරද මහා ස්ථාන, මහා සතිපටියාන සුතුය, 117 පිටු.
- 9 පුරාණ සන්න සහිත මහා සතිපටියාන සුතුය, 10 පිටුව.

- 10 "අරණ්කුගතො වා රැක්බමුලගතො වා පුණ්ක්දාගාර ගතො වා නිසිදි පල්ලංකං ආහුණිවා" දන්කන්දේ ධම්මරතන හිමි, සතර සතරසතිපටියාන සුතුය, ලලින ප්‍රින්ටර්ස් ඇන්ඩ් එන්ටර්ප්‍රියිස්ස්, පන්තිපිටිය 2007, 02 පිටුව.
- 11 නා උයන් අරියධම්ම නාමිප්‍රාණෝ, මහා සතිපටියාන සුතුය-දිනිර මුදුණය, තුන්ගොඩ -2008, 09 පිටුව.
- 12 උපුමියේ සුමනසාර හිමි, සතිපටියාන දේශනා, 04 පිටුව.
- 13 එම, 05 පිටුව.
- 14 දිස නිකාය, ද්විතීය භාගය, මහා සතිපටියාන සුතුය, 438 පිටුව.
- 15 දිස නිකාය, එම, 438 පිටුව.
- 16 එම, 438 පිටුව.
- 17 උපුමියේ සුමනසාර හිමි, සතිපටියාන දේශනා, 9-10 පිටු.
- 18 පුරුෂ වේරගොඩ සාරද මහා ස්ථාන, මහා සතිපටියාන සුතුය, 04 පිටුව.
- 19 දන්කන්දේ ධම්මරතන හිමි, සතර සතිපටියාන සුතුය, 02 පිටුව.
- 20 පුරාණ සන්න සහිත මහා සතිපටියාන සුතුය, 17 පිටුව.
- 21 එම, 19 පිටුව.
- 22 උපුමියේ සුමනසාර හිමි, සතිපටියාන දේශනා, 11 පිටුව.
- 23 පුරුෂ වේරගොඩ සාරද මහා ස්ථාන, මහා සතිපටිවාන සුතුය, 119 පිටුව.
- 24 එම, 119, 120 පිටු.
- 25 බුදු දහමේ අධ්‍යාත්මය (මහා සතිපටිවාන සුතුය) ශ්‍රී කලුණාණධරුම ග්‍රන්ථකාර මණ්ඩලය, ශ්‍රී දේවී ප්‍රකාශන, දෙහිවල, 2008, 58 පිටුව.
- 26 උපුමියේ සුමනසාර හිමි, සතිපටියාන දේශනා, 11 පිටුව.
- 27 දිස නිකාය, ද්විතීය භාගය, 440 පිටුව.
- 28 උපුමියේ සුමනසාර හිමි, 13 පිටුව.
- 29 දිස නිකාය, ද්විතීය භාගය, 440 පිටුව.
- 30 වැළිපැන්නේ ශ්‍රී උපතිස්සාහිතාන නාමිම්, 21- 22 පිටු.
- 31 උපුමියේ සුමනසාර හිමි, 13 පිටුව.
- 32 එම 14 වන පිටුව